

බදු වක්‍ර අංක : 01

ප්‍රාථමික සේවා නියුක්තිය මගින් වන නිත්‍ය ලාභවලින් මාසිකව බදු අඩු කිරීම

සිය ප්‍රාථමික ප්‍රකාශනය සේව්‍යෝජකයාට භාර දුන් හෝ එක් සේවා නියුක්තියක් පමණක් හිමි;

- සියළුම වාසික සේවා නියුක්තිකයින්ට, සහ
 - ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සියළුම වාසික නොවන සේවා නියුක්තිකයින්ට,
- මෙම බදු වක්‍රය අදාළ වේ.

01. ඉහත සඳහන් සේවා නියුක්තිකයින්ගේ නිත්‍ය සේවා නියුක්තික ආදායමෙන් එක් ලීන් මාසයක් තුළ ගෙවිය යුතු බදු අඩු කිරීම සඳහා බදු වක්‍ර අංක : 01 යොදා ගත යුතු ය. සේවා නියුක්තිකයාගේ කැමැත්ත නොසලකා බදු අඩු කිරීම අනිවාර්යයෙන් කළ යුතුය.
 02. සේවා නියුක්තිය මගින් වන නිත්‍ය ලාභවලට පහත දෑ ඇතුළත් වේ:
 - i. පඩිනඩි, වැටුප්, කොමිස් මුදල්, අනිකාල ගෙවීම්, ගමන් වියදම් දීමනා සහ අනෙකුත් දීමනා, ගාස්තු, විශ්‍රාම වැටුප් හෝ ඕනෑම ගෙවීම් කාලපරිච්ඡේදයක දී සේවා නියුක්තිය මගින් උද්ගත වන එවැනි අනිකුත් ලාභ,
 - ii. නිවාස, සමර්පණය, විදුලිය, දුරකථන බිල්පත් සහ විනෝදාස්වාදය මත ගෙවීම්, සහ පුද්ගලයකු විසින් හෝ එම පුද්ගලයාගේ ආශ්‍රිත තැනැත්තකු විසින් සේවා නියුක්තියෙන් ලද හෝ උපයා ගන්නා ලද ප්‍රතිලාභවල සාධාරණ වෙළෙඳපොළ වටිනාකම (මූල්‍යමය නොවන ප්‍රතිලාභ),
 - iii. වෛද්‍ය බිල්පත් සහ රක්ෂණ ඔප්පු මත ගෙවීම් (සමාන කොන්දේසි මත සියලුම පූර්ණ කාලීන සේවා නියුක්තිකයින්ට ප්‍රතිලාභ හිමිවන අවස්ථාවක දී තැනැත්තකුගේ දත්ත, වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් මුදාහැරීම හෝ ප්‍රතිපූරණය කිරීම හැර),
 - iv. පුද්ගලයකුගේ හෝ එම පුද්ගලයාගේ ආශ්‍රිත තැනැත්තකුගේ ප්‍රතිලාභ සඳහා වෙනත් තැනැත්තෙකු වෙත ගෙවීම් හෝ පැවරීම්;
 03. මෙම බදු වක්‍රය සකස් කිරීමේ දී පුද්ගලික සහනය මසකට රු. 150,000 ලෙස සලකා දැනටමත් අඩු කිරීම් සිදුකර ඇත. එහෙයින් සේවා නියුක්තිය මගින් වන එවැනි ලාභවලින් කිසිදු මුදලක් අඩු නොකරමින් බදු වක්‍ර අදාළ කර ගනිමින් සේවා නියුක්තිය මගින් වන ලාභවලින් අඩු කිරීම් කළ යුතුය.
 04. සේවා නියුක්තියෙන් මාසිකව ලබන මුළු නිත්‍ය ලාභය (ඉහත 02 ඡේදයේ විස්තර කර ඇති මුළු සේවා නියුක්තික ආදායම) රු. 150,000 ට වඩා අඩු, නමුත් තක්සේරු වර්ෂය තුළ ඕනෑම මාසයක් දක්වා සමුච්චිත ලාභය රු. 1,800,000 ඉක්මවන අවස්ථාවක දී, බදු වක්‍ර අංක 05 අදාළ කර ගනිමින් එම මාසයෙන් ආරම්භ කරමින් බදු අඩු කිරීම් කළ යුතු ය.
 05. සේවා නියුක්තිකයකු තක්සේරු වර්ෂය තුළ සේවා නියුක්තියකට ඇතුළත් වී හෝ විශ්‍රාම ගෙන ඇති අවස්ථාවකදී, ඔහුගේ/ඇයගේ බදු අඩුකිරීමට බදු වක්‍ර අංක 05 අදාළ කර ගත යුතුය.
 06. යම් සේවා නියුක්තිකයකුට, සේවය අත්හිටුවීම වැනි හේතුවක් මත හිඟ වැටුප් ගෙවනු ලැබුවහොත්, එවිට එම හිඟ වැටුපෙන් බදු අඩු කරගැනීම සඳහා බදු වක්‍ර අංක 02 අදාළ කර ගත යුතු ය.
 07. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධන පරිදි) තුන්වන උපලේඛනයේ නිදහස් කර ඇති මුදල් ප්‍රමාණ හැර, සේවානියුක්තික ආදායම සඳහා කිසිදු නිදහස් කිරීමක් නොමැත.
- සටහන: එකවර ගෙවීම් මත බදු අඩු කිරීමට බදු වක්‍ර අංක 02 අදාළ කරගත යුතුය. එක් වතාවක් පමණක් සිදුකරන ගෙවීම් සඳහා බදු වක්‍ර අංක 03 අදාළ කර ගත යුතුය.

සාරාංශගත බදු වක්‍රය - සේවා නියුක්තිය මගින් වන නිත්‍ය ලාභ

සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ (බදු අය කළ හැකි)	බද්ද
1. රු. 150,000 දක්වා සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ	- බද්දෙන් නිදහස්ය.
2. සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 150,000 ඉක්මවන නමුදු රු. 233,333 නොඉක්මවන	- සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභවලින් 6%න් රු. 9,000ක් අඩු කර
3. සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 233,333 ඉක්මවන නමුදු රු. 275,000 නොඉක්මවන	- සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභවලින් 18%න් රු. 37,000ක් අඩු කර
4. සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 275,000 ඉක්මවන නමුදු රු. 316,667 නොඉක්මවන	- සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභවලින් 24%න් රු. 53,500ක් අඩු කර
5. සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 316,667 ඉක්මවන නමුදු රු. 358,333 නොඉක්මවන	- සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභවලින් 30%න් රු. 72,500ක් අඩු කර
6. සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 358,333 ඉක්මවන	- සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභවලින් 36%න් රු. 94,000ක් අඩු කර